

ගලේවෙල ප්‍රාදේශීය සභාව

මාතලේ දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2015 මාර්තු 31 දිනද, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2014 අප්‍රේල් 16 දිනද විගණනයට ඉදිරිපත් කර තිබුණු අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2015 අගෝස්තු 06 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය හා එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පෙන්වුම් කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය කරනු ලැබේ.

(අ). ස්ථාවර වත්කම්වල එකතුව සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායක වීමේ ගිණුමේ ශේෂය අතර වර්ෂ 11කට පෙර සිට පවතින රු.2,306,909ක වෙනස නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.

(ආ). ලැබිය යුතු එකතුව රු.7,075,712ක් වූ ණයගැති ශේෂය හා සමාන අගයෙන් යුතු ණයහිමි ශේෂය මෙන්ම සභාව සතුව පැවති රු.232,650ක් වූ කොම්පෝස්ට් බඳුන් 99ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරී තිබුණි.

- (ඇ). මිලදීගෙන නොතිබුණු විදුලි ජනන යන්ත්‍රයේ රු.1,715,950ක වටිනාකම ගිණුම්ගත කිරීම නිසා ණයගැති හා ණයහිමි ශේෂ සමාන අගයෙන් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.
- (ඈ). ආසියානු සංවර්ධන බැංකු ණය ශේෂය රු.41,156ක් වැඩියෙන්ද, සමාලෝචිත වර්ෂයට අදාළ ණය වාරික හා පොලිය රු.146,587ක් අඩුවෙන්ද මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.
- (ඉ). ඉකුත් වර්ෂවලට අදාළව පළාත් විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවිය යුතු රු.2,054,440ක දායක මුදල ආදායම් හා වියදම් ගිණුමට හර කිරීම නිසා වර්ෂයේ වියදම එම අගයෙන් වැඩියෙන් දැක්වුණි.
- (ඊ). පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයෙන් ලැබී තිබුණු ගැල්වනයිස් බට 281හි රු.311,067ක් වූ වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම්

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු.262,401,269ක් වූ ගිණුම් විෂයයන් 04කට අදාළ ශේෂයන් සහ ඒවාට අදාළ උපයෝගී ලේඛන හා වාර්තාවල දැක්වෙන ශේෂයන් අතර රු.219,018,117ක් වූ අසමානතා නිරීක්ෂණය විය.

1.3.3 ලැබිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 10ක එකතුව රු.66,705,840ක් වූ අතර, වර්ෂ 05කට වැඩි කාලයක් ඉක්මවූ එකතුව රු.782,898ක ශේෂ 05ක් ඊට ඇතුළත් වී තිබුණි.

1.3.4 ගෙවිය යුතු ගිණුම්

සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවිය යුතු ණයහිමි ගිණුම් ශේෂ 03ක එකතුව රු.66,843,088ක් වූ අතර, වර්ෂයකට වැඩි කාලයක් ඉක්මවූ රු.2,054,440ක ශේෂයක්ද ඊට ඇතුළත් වී තිබුණි.

1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම.

අවශ්‍ය තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.144,235,221ක් වූ ගිණුම් විෂයයන් 10කට අදාළ ගනුදෙනු විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

1.3.6 නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

පහත දැක්වෙන නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීමේ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසි වලට
යොමුව

අනුකූල නොවීම

ශ්‍රී ලංකා ජනරජයේ මුදල්
රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 189

ඉකුත් වර්ෂ 03කදී ලැබී තිබුණු රු.60,517ක් වූ
වෙක්පත් 03ක් අගරු වී තිබුණු නමුත්, යොමුගත
රෙගුලාසිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 570 සහ
571

වසර 02ක කාලයක් ඉකුත් වූ එකතුව රු.1,579,021ක
තැන්පතු සම්බන්ධයෙන් අදාළ රෙගුලාසි ප්‍රකාර
කටයුතු කර නොතිබුණි.

1.3.7 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 132(ඒ) වගන්තියේ විධිවිධාන වලට පටහැනිව
අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය නොමැතිව පිළිගැනීමේ උත්සව සඳහා රු.55,040ක වියදම්
දරා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.9,836,141ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත්
වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.4,562,387ක් විය. ඉකුත් වර්ෂය සමඟ
සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.5,273,754ක වර්ධනයක් පෙන්නුම්
කෙරුණි.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 වරිපනම් බදු

හිඟහිටි වරිපනම් බදු ශේෂය රු.956,295ක් වූ අතර, එම ශේෂය තුළ වසරකට වඩා වැඩි කාලයක් ඉක්ම වූ රු.169,075ක ශේෂ ඇතුළත් වී තිබුණි.

2.2.2 බලපත්‍ර ගාස්තු

වර්ෂ 05කට පෙර සිට ඉදිරියට ගෙනෙමින් පවතින හිඟහිටි බලපත්‍ර ගාස්තු ශේෂය රු.691,370ක් වූ නමුත් එම ශේෂය නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.

2.2.3 බදු කුලී

(අ) තක්සේරු කර වසර 14ක් ගතවී තිබුණු නමුත්, 1980 දෙසැම්බර් 31 දිනැති අංක 1980/46 දරන පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛයේ 02හා 08 ඡේද වල විධිවිධාන අනුව වෙළඳ සංකීර්ණ 06ක බදුකුලී සංශෝධනය කිරීමට පියවර ගෙන නොතිබුණු අතර, ගිවිසුම් අළුත් කිරීමට කටයුතු නොකර, වසර 08 සිට 28 දක්වා කාලයකට පෙර එළඹී ගිවිසුම් මත සභාව සතු කඩකාමර 43ක ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට ඉඩදී තිබුණි.

(ආ) හිඟහිටි බදු කුලී ශේෂය රු.127,775ක් වූ අතර, 2004 වර්ෂයට පෙර සිට අයවිය යුතු රු.84,580ක මස්කඩ කුලී ශේෂයක්ද ඊට ඇතුළත් වී තිබුණි.

2.2.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට උසාවි දඩ වෙනුවෙන් රු.2,965,050ක මුදලක් සහ මුද්දර ගාස්තු වෙනුවෙන් රු.7,044,363ක මුදලක් අයවිය යුතුව තිබුණි.

2.2.5 වෙනත් ආදායම්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර ඇති හෝටලයකින් 1987 අංක 15 දරන ප්‍රදේශීය සභා පනතේ 149 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ගාස්තු අයකරගෙන නොතිබුණි.

2.3 අධිභාර

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(3) වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ඉකුත් වර්ෂවලදී පනවන ලද අධිභාර වලට අදාලව රු.226,000ක මුදලක් අයවිය යුතුව තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය ඇගයීම

සමාලෝචිත වර්ෂයට අදාළ මුළු පුනරාවර්තන වියදම රු.47,685,473ක් වූ අතර, ඉන් රු.25,454,811ක් හෙවත්, මුළු පුනරාවර්තන වියදමින් සියයට 53ක ප්‍රතිශතයක් වැටුප් හා වෙනත් සඳහා වැය කර තිබුණි. ඉන් රු.5,575,257ක් ප්‍රතිපූර්ණය නොවීම හේතුවෙන් සභා අරමුදලින් දැරීමට සිදු වී තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

2008 වර්ෂයේදී විධිමත් අනුමැතියකින් තොරව නව වෙළඳ සංකීර්ණයේ පළමු මහල කඳුරට සංවර්ධන බැංකුවට බදු දී තිබුණු අතර, බදු මුදල වර්ෂ 05කට පසු , සංශෝධනය නොකිරීම නිසා සභාවට රු.513,000ක අලාභයක් සිදුවී තිබුණි. විදුලි සම්බන්ධතාවයද සභාවේ නමින් ලබා නොගෙන කඳුරට බැංකුව නමින් ලබාගැනීමට ඉඩහැර තිබුණි.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 21 වගන්තිය ප්‍රකාරව ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ 02ක තුළ ලැබී තිබුණු ගොඩනැගිලි අයදුම්පත් 220කින් අයදුම්පත් 126ක් සඳහා අනුමැතිය ලබා දී තිබුණු නමුත්, අනුකූලතා සහතික නිකුත් කර තිබුණේ ඉන් අයදුම්පත් 32ක් සඳහා පමණි.

3.4 නිශ්ක්‍රීය/ ඌන උපයෝජිත වත්කම්

පිරිවැය රු.597,400ක් වූ වාහන 02ක් වසරකට වඩා වැඩි කාලයක සිට නිශ්ක්‍රීයව පැවතුණි.

3.5 හඳුනාගත් අලාභ

පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය මගින් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මස ලබා දී තිබූ ගැල්වනයිස් බටවලින් රු.84,132ක් පිරිවැය වූ බට ඒකක 76ක ඌනතාවයක් නිරීක්ෂණය විය.

3.6 අවිධිමත් ගනුදෙනු

1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 19 (1) (i) වගන්තිය විධිවිධාන අනුව විධිමත් අනුමැතියක් ලබා නොගෙන සේවකයින් 18 දෙනෙකු සේවයේ යොදවා සමාලෝචිත වර්ෂයේදී රු.2,090,307ක වැටුප් හා දීමනා සහ අරමුදලින් ගෙවා තිබුණි.

3.7 කොන්ත්‍රාත් පරිපාලනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

ප්‍රතිපාදන	කර්මාන්තයේ නම	වැයකර තිබුණු මුදල	භෞතිකව පරීක්ෂා කළ දිනය	අඩුපාඩුව
		රු.		
(අ) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ "එක ගමකට එක වැඩක්" යටතේ ප්‍රතිපාදන.	යටිවැහැර ගමමැදපාර සංවර්ධනය කිරීම.	516,099	2015.02.23	කොන්ක්‍රීට් සහ මීටර් 36.2 ක් සඳහා ගෙවීම් කර තිබුණද, සහ මීටර් 25.9 ක් පමණක් යොදා තිබූ බැවින්, සහ මීටර් 10.3 ක් සඳහා රු.130,109 ක් වැඩිපුර ගෙවීම් කර තිබුණි.
(ආ) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ "එක ගමකට එක වැඩක්" යටතේ ප්‍රතිපාදන.	යටිවැහැර එළමල්පොත පාර කොන්ක්‍රීට් කිරීම.	437,549	2015.02.23	කොන්ක්‍රීට් සහ මීටර් 33.42 ක් සඳහා ගෙවීම් කර තිබුණද, සහ මීටර් 29.5 ක් පමණක් යොදා තිබූ බැවින්, සහ මීටර් 3.92 ක් සඳහා රු.49,764 ක් වැඩිපුර ගෙවීම් කර තිබුණි.

3.8 සහ අපද්‍රව්‍ය කළමනාකරණය

මධ්‍යම පළාත් පරිසර අමාත්‍යාංශයෙන් ලද රුපියල් මිලියන 03ක ආධාර යටතේ 2010 වර්ෂයේදී ආවරණ සහිත කසළ බැහැර කිරීමේ කාණු 02ක් හා කසළ තේරීම සඳහා අංගනයක්

ඉදිකර තිබුණු අතර, දෛනිකව එකතුවන මෙට්‍රික් ටොන් 2.5ක පමණ කසල භාවිතා කර කොම්පෝස්ට් නිෂ්පාදනය හා අලෙවි කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබුණි. මධ්‍යස්ථානයේ ඇති කාණු 02න් අංක 02 කාණුව වර්ෂා ජලයෙන් පිරි සම්පූර්ණයෙන් අසාර්ථක තත්ත්වයේ පැවති අතර, අංක 01 කාණුවද සම්පූර්ණයෙන්ම කසලවලින් පිරී තිබූ බැවින් කසල දිරාපත් නොවීම නිසා ව්‍යාපෘතිය අසාර්ථක තත්ත්වයේ පැවතුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

1988 (මූල්‍ය හා පරිපාලන) රීති මාලාවේ 5(7) රීතිය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ක්‍රමයක් පවත්වා නොතිබුණි.

4.2 විගණන හා කළමනාකරණ කමිටු

2014 අගෝස්තු 08 දිනැති පළාත් පාලන කොමසාරිස්ගේ අංක සීපීසී/ සීඑල්පී/1/9/1/4 දරන ලිපිය ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවිය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වාම එකී කමිටු පිහිටුවීමට පියවර ගෙන නොතිබුණි.

4.3 අයවැය පාලනය

(අ). ආදායම් විෂයයන් 14ක රු.38,810,000ක් වූ ඇස්තමේන්තුගත ආදායම් වලින් කිසිදු ආදායමක් උපයාගෙන නොතිබුණු අතර, තවත් ආදායම් විෂයයන් 10ක ඇස්තමේන්තුගත හා තථ්‍ය ආදායම අතර සියයට 9 සිට සියයට 67 දක්වා වූ පරාසයක විචලනයන් පැවතුණි.

(ආ). වැය විෂයයන් 10ක් සඳහා වූ රු.533,000ක සම්පූර්ණ ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණු අතර, තවත් වැය විෂයයන් 30ක ශුද්ධ ප්‍රතිපාදනය හා තථ්‍ය වියදම් අතර සියයට 9 සිට සියයට 97 දක්වා වූ පරාසයක විචලනයන් පැවතුණි.

(ඇ) සමාලෝචිත වර්ෂය තුළ අයවැය ලේඛනය සංශෝධනයට භාජනය කිරීමෙන් අනතුරුවද අයවැයගත හා තථ්‍ය ආදායම් හා වියදම් අතර සැලකිය යුතු විචලනයක් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

5. පද්ධති හා පාලන

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ). ගිණුම්කරණය
- (ආ). අයවැය පාලනය
- (ඇ). වත්කම් කළමනාකරණය
- (ඈ). ණයගැති සහ ණයහිමි පාලනය
- (ඉ). කොන්ත්‍රාත් පාලනය